

පුරප්පාඩු

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පහත තනතුරුවල පුරප්පාඩු සඳහා තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන් ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවෙන් යුක්ත විශිෂ්ට වර්තයෙන් යුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

01. තනතුරු නාමය : සහකාර උපදේශන නිලධාරී

I. සේවා ගණය : බලාත්මක කිරීමේ/ ක්‍රියාත්මක කිරීමේ/ ව්‍යාපෘති නිලධාරීහු

II. වැටුප් පරිමාණය :

MA 5 - 2 - 2006A - රු17,850 - 10 x 365 - 15 x 450 - 5 x 550 - 31,000

III. සුදුසුකම්

(අ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් සමාජවිද්‍යාව/ මනෝ විද්‍යාව/ සංඛ්‍යාන ශාස්ත්‍රය උපාධියක් ලබා තිබීම

සහ

(ආ) අදාළ විෂය ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබීම

හෝ

යටත් පිරිසෙන් එක් වසරක අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ලබා තිබීම

IV. තනතුරට විශේෂිත වෙනත් සුදුසුකම් :

සියළුම අයදුම්කරුවන් පරිගණක භාවිතය පිළිබඳ නිපුණතාවයක් හා සිංහල/ දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව

V. වයස : අවුරුදු 22ට නොඅඩු විය යුතු අතර 45ට නොවැඩි විය යුතුය

02. තනතුරු නාමය : සහකාර බාහිර සේවා නිලධාරී

I. සේවා ගණය : බලාත්මක කිරීමේ/ ක්‍රියාත්මක කිරීමේ/ ව්‍යාපෘති නිලධාරීහු

II. වැටුප් පරිමාණය :

MA 5 - 2 - 2006A - රු17,850 - 10 x 365 - 15 x 450 - 5 x 550 - 31,000

III. සුදුසුකම්

(අ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් සමාජවිද්‍යාව/ මනෝ විද්‍යාව/ සංඛ්‍යාන ශාස්ත්‍ර උපාධියක් ලබා තිබීම

සහ

(ආ) අදාළ විෂය ක්ෂේත්‍රයේ පශ්චාත් ඩිප්ලෝමා උපාධි සහතිකයක් ලබා තිබීම

හෝ

යටත් පිරිසෙන් එක් වසරක අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ලබා තිබීම

IV. තනතුරට විශේෂිත වෙනත් සුදුසුකම් :

සියළුම අයදුම්කරුවන් පරිගණක භාවිතය පිළිබඳ නිපුණතාවයක් හා සිංහල/ දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව

V. වයස : අවුරුදු 22ට නොඅඩු විය යුතු අතර 45ට නොවැඩි විය යුතුය

03. තනතුරු නාමය : උපදේශන සහකාර

I. සේවා ගණය : කළමනාකාර සහකාර - තාක්ෂණ

II. වැටුප් පරිමාණය :

MA 2 – 1 2006 A : රු 14610 – 10 x 145 – 7 x 170 – 4 x 240 – 20 x 320 – 24610

III. සුදුසුකම්

(අ) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී

I. සිංහල/ දෙමළ

II. ඉංග්‍රීසි භාෂාව

III. ගණිතය

ඇතුළුව විෂයන් 04කට සම්මාන සහිතව එක්වරකදී විෂයයන් හයකින් (06) සමත් වී තිබීම.

සහ

(ආ) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී අවම වශයෙන් විෂයයන් තුනක් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) සමත්ව තෘතීය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සඳහා අවශ්‍ය සාධන මට්ටම ලබා තිබීම

(ඇ) තාක්ෂණික නිපුණතා / ප්‍රවීණතා

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් මත්ද්‍රව්‍ය දුර්භාවිතය/ උපදේශනය හා ප්‍රතිකාර, පුනරුත්ථාපනය, නිවාරණය පිළිබඳ ජාතික වෘත්තීය කුසලතා පස් වන (05) මට්ටමට නොඅඩු වන්නා වූ ඩිප්ලෝමාවක් ලබා තිබීම

IV. තනතුරට විශේෂිත වෙනත් සුදුසුකම් :

සියළුම අයදුම්කරුවන් පරිගණක භාවිතය පිළිබඳ නිපුණතාවයක් හා සිංහල/ දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව

V. වයස : අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 45ට නොවැඩි විය යුතුය

ඉහත සියළුම තනතුරු සියල්ල සඳහා

අයදුම්පත් යොමු කලයුතු භාෂාව : සිංහල/ ඉංග්‍රීසි භාෂාවෙන් අයදුම්පත් යොමු කලයුතුය.

පත්වීමේ ස්වභාවය :

ස්ථිර, සේවක අර්ථ සාධක අරමුදලට හා සේවාදායකයින්ගේ භාරකාර අරමුදල් සඳහා හිමිකම් සහිතය.

ස්ථිර කිරීම :

බාහිර අයදුම්කරුවන් අතරින්, MA 2-1 කාණ්ඩයේ සේවයේ/ තනතුරේ III ශ්‍රේණියට හා, MA 5-2 කාණ්ඩවල සේවයේ/ තනතුරේ II ශ්‍රේණියට පත් කරනු ලබන නිලධාරියකු වසර තුනක (03) පරිවාස කාලයකට යටත්ව පත් කරනු ලබන අතර, ඔහු/ ඇය පරිවාස කාලය තුළ සිය රාජකාරී වැඩ හා හැසිරීම සතුටුදායක අන්දමින් පවත්වාගෙන ගොස් තිබේ නම් සහ 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්ව තිබේ නම් පරිවාස කාලය අවසානයේදී සේවයේ/ තනතුරේ ස්ථිර කරනු ලැබේ.

අපගේ වෙබ් අඩවියෙන් (www.nddcb.gov.lk) ආදර්ශ අයදුම්පත ලබා ගත හැකි අතර ඒ අනුව ඔබගේ අයදුම්පත්‍රය A4 ප්‍රමාණයේ කඩදාසියේ පැති දෙකහිම සකසා නිසි ලෙස සම්පූර්ණ කර අධ්‍යාපන සහතිකවල පිටපත් සමඟ, ඔබ අයදුම් කරනු ලබන තනතුරු නාමය ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ සඳහන් කර 2014/07/14 දිනට හෝ ඊට පෙර පහත ලිපිනයට ලැබීමට සලස්වන්න. රාජ්‍ය/ සංස්ථා/ මණ්ඩල වල සේවය කරනු ලබන පුද්ගලයන් අදාළ ආයතන/ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් අයදුම්පත යොමු කල යුතුය. එක් තනතුරකට වඩා වැඩි ගණනකට අයදුම් කරන්නේ නම් ඒ ඒ තනතුරට වෙන වෙනම අයදුම්පත් යොමු කල යුතුය. සහතික පිටපත් අමුණා නොමැති, අසම්පූර්ණ හා අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

සභාපතිනි,
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය,
383, කෝට්ටේ පාර,
රාජගිරිය.

